

සඛරගම් පලාතේ කුමාර සමයම පිළිබඳ විචාරන්මක අධ්‍යයනයක්

RECEIVED
24 JUN 1999
කැලණීය විශ්වවිද්‍යාලය
මිනොච්ච
මිහුගි ආංශය

කැලණීය විශ්වවිද්‍යාලයේ දරුණුපති
රුපාධිය සඳහා ඉදිරිපත් කෙරෙන
තිබන්ධය

අංක / රු / දාප / 92 / 14

කේ. ඩී. ශ්‍රීයානි රාජපක්ෂ

ලේනකලා අධ්‍යයනාංශය
කැලණීය විශ්වවිද්‍යාලය
කැලණීය.
1997.

සයින්දුප්‍රජාතාය

සබරගමු පලාතේ ප්‍රධානතම ගරහසුරක්ෂණික ගාන්තිකරුමය වන්නේ කුමාර සමයම හි. ඒ හා බැඳුණු ඉතා පූඩ් පරිමාණයෙන් කෙරෙන වන්පිළිවෙන් රාජියක් ද තත් පුද්ගලේ ව්‍යාප්තව ඇත. පුරවෝක්ත ප්‍රධාන ගාන්තිකරුමය හෝ එකී පූඩ් පරිමාණයේ වන්පිළිවෙන් පිළිබඳ මෙතෙක් කිසිවකු හෝ විසින් ප්‍රාමාණික පරයේෂණයක් කර නොමැත.

එමෙන්ම මෙම ගාන්තිකරුමය පිළිබඳ ප්‍රකාශන ලිපි ලේඛන පවත්නේ ද ඉතා සීමිත ප්‍රමාණයකි. එම ලිපි ලේඛන පරයේෂණාත්මක ප්‍රකාශන ලෙස හැඳින්විය නො හැකිය. තත් කෘති තුළින් කුමාර සමයම පිළිබඳ දක්වා ඇත්තේ ද බොහෝවිට සාචදා නොරඹුය. එහෙයින් එවැනි සාචදා අදහස් හා තිගමන තීරචදා කිරීම හා කුමාර සමයම පිළිබඳ තිවැරදි විග්‍රහයක් කිරීම මෙමපරයේෂණයෙහිප්‍රධාන පරමාර්ථය වන්නේය.

සබරගමු පලාතේ පාරම්පරික ගාන්තිකරුම ගුරුකුල අතර කුමාර සමයම පැවැත්වීමේ ද පුජාවිධි රටාවේ සංකීරණතා බහුලව දක්නට ලැබේ. ඉන් සමහරේක මඩු ගාන්තිකරුමවල ද රහදක්වන ඇතුම් පෙළපාලි යොද ගැනීමන් එකම පෙළපාලි අංගය කීපවරක් ඉදිරිපත් කිරීමන් දක්නට ලැබේ. පෙර සඳහන් කළ සාචදා කරුණු අත්තරගත ලේඛන රෝගා කරා ඇති ඇත්තමේක් එක් කුමාර සමයමක් පමණක් තරඟා සමයේක කුමාර සමයමකම කළයුතු තිශ්විත පෙළපාලි හා පුජාවිධි රටාව බවට සාචදා තිගමනවලට එළඳුනීම්. එහෙන් එවැනි සාචදා මත තිවැරදි කොට කුමාර සමයමට උවිත හා අදාළ තිශ්විත පුජාවිධි රටාවහි අනුපිළිවෙළ සාධක සහිතව මෙම තිබන්ධනයෙන් එළිදැක්වීමට අපට හැකිවිය. කුමාර සමයමේ මූලිකව පුද ලබන යක්ෂයා වටකුමාර යක්ෂයා බව ඇතුම්න්ගේ අදහසයි. කුමාර යක්ෂයා මූලිකව පුද ලබන මෙම ගාන්තිකරුමයේ ද කළේකුමාරයා හා සම්බන්ධ කළී ගායනා සාහිත්‍යයන් හාවිත කිරීමෙන් මෙහි මූලිකව පුද ලබන්නේ කළ කුමාරයාම බව සමහරුන්ගේ අදහසයි. එහෙන් මෙම ගාන්තිකරුමයේ උපත් කථාව හා සයද බැලීමේ ද එහි ඇතුළත් වන්නේ

ශාන්තිකරමයේ මූලිකව පුද ලබන්නේ කුමාර යක්ෂයා බව අප විසින් සාධක සහිතව පෙන්වා දෙන ලදී.

සබරගමු පළාතේ ගුරු පරමිපරාවල් අතර විවිධ නම්වලින් හඳුන්වනු ලබන කුමාර සමයම සංඛානාමය පිළිබඳ පවතින විවිධ මත ගෙනහැර දක්වා තන් ගාන්තිකරමය හැඳින්වීමට කුමාර සමයම යන නාමය යෝදීම යුත්තියුත්ත බව අනාවරණය කළහැකි විය.

සම්මත නාට්‍යවල දක්නට ලැබෙන තෘත්තත්වය, නාට්‍ය ලක්ෂණ සමාරෝපය අනුකරණය ආදි ලක්ෂණ කුමාර සමයමේ නාට්‍යමය අවස්ථාවල දී ඇතුළත්තින බවත් මෙම පරෝෂණයේ අප විසින් අධ්‍යනය කරන ලද කරුණු ආග්‍රෑයන් පැහැදිලි කිරීමට අවකාශය සැලසිණි.

සිංහල කාච්‍යකරණයෙහි යෙදෙන කාච්‍යමය ලක්ෂණ, කාච්‍යදේශ කුමාර සමයමේ අන්තර්ගත යාග සාහිත්‍යයේ ඇතුළත් බව අප විසින් සාධක සහිතව පෙන්වා දෙන ලදී.